



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

නිවේදන අංකය : 01

WW/O/22/06/28/01

වර්ණය : ඇම්බර්

### කද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2022 ජූනි මස 29 වන දින පෙ.ව 5.00 සිට 2022 ජූනි මස 30 වන දින පෙ.ව 5.00 වන දක්වා (2022 ජූනි මස 28 වන දින ප.ව 04.30 ට නිකුත් කරන ලදී)

### පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා


#### සැලකිලිමත් වන්න!

පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

ඉහතින් දක්වා ඇති ප්‍රදේශවල මුහුදු රළු උස (මීටර 2.0 - 2.5 ක් පමණ ) ඉහළ යාමේ හැකියාවක් ද පවතී.

මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන මෙන් දැනුම් දෙනු ලැබේ.

මේ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ තවදුරටත් අවධානයෙන් කටයුතු කරන ඉල්ලා සිටිනු ලැබේ.



වර්ෂාපතනය(මි.මී) : තරමක් තද වැසි: 50 -100, තද වැසි: 100 – 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි  
 මුහුදේ ස්වභාවය : නිසල (0-5)පැ.කි.මී ,සුමට (5-15)පැ.කි.මී, සාමාන්‍ය ස්වභාවයෙන් යුතු (16-28)පැ.කි.මී, මද රළු (29-37)පැ.කි.මී, තරමක් රළු (38-46)පැ.කි.මී, රළු (47-55)පැ.කි.මී, ඉතා රළු (56-74)පැ.කි.මී, දළ රළු (75-102)පැ.කි.මී, ඉතා දළ රළු 103 පැ.කි.මී ට වැඩි.



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

Bulletin No: 01

WW/O/22/06/28/01

COLOR: Amber

## Strong Winds and Rough Sea Advisory

Issued by the Natural Hazards Early Warning Centre

For the period from 5.00a.m 29 June to 30 June 2022 (at 04.30 p.m. 28 June 2022)


**For the sea areas extending from Puttalam to Pottuvil via Puttalam, Colombo, Galle and Hambantota.**

### PLEASE BE AWARE

Wind speed can increase up to **(50-55) kmph** in the sea areas off the coast extending from Puttalam to Pottuvil via Colombo, Galle and Hambantota. The swell waves **(about 2.0 - 2.5)** may increase in the above-mentioned sea areas and these sea areas will be rough.

Naval and fishing communities are request to be vigilant in this regard.

It is requested to be attentive to future forecasts further, issued by the Department of Meteorology in this regard.



වර්ෂාපතනය(මි.මී) : තරමක් තද වැසි: 50 -100, තද වැසි: 100 – 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි  
මුහුදේ ස්වභාවය : නිසල (0-5)පැ.කි.මී ,සුමට (5-15)පැ.කි.මී, සාමාන්‍ය ස්වභාවයෙන් යුතු (16-28)පැ.කි.මී, මද  
රළ (29-37)පැ.කි.මී, තරමක් රළ (38-46)පැ.කි.මී, රළ (47-55)පැ.කි.මී, ඉතා රළ (56-74)පැ.කි.මී, දළ රළ (75-  
102)පැ.කි.මී, ඉතා දළ රළ 103 පැ.කි.මී ට වැඩි.